

සිංහල සාහිත්‍යයේ පිළිබඳ වන එරුදු පුරාණ ලැකාවේ කාමිකර්මාත්‍ර සාම්බුද්ධ අඩුවයනයක්.

(මූලාරමිතයේ සිට පුරෝපියයන්ගේ පැමිණීම ගෙය.)

මැලුවේ තන්තිරගේ ගේමපාල

ඡ 9806

දරුණතයුරේ උපාධිය සඳහා

ශ්‍රී ජයවර්ධනපුර රිජ්‌වරිද්‍යාලයට ඉදිරිපත් කරනු ලබන

පර්යේෂණ නිබ්ජනය

2001

## ගැඳීන්වීම

පොලොන්නරු අවධියෙන් පසු රාජධානී වියලි දේශයේ සිට කුමයෙන් ආරක්ෂිත ස්ථාන කරා මාරුවීමන් සමඟ තන් පුදේශවල තුළු වාටි කර්මාන්ත ව්‍යාපාරයන් හි තඩන්තු අනපසුවී ජන ගුන්‍ය වී කාෂි කර්මාන්තය අඩාල ව්‍යවද සුරෝපා ජාතින්ගේ ආගමන තෙක් එය සාමාන්‍ය වශයෙන් තෙත් කළාප පුදේශවල ද ව්‍යාප්තව තිරුපදිත ව කෙරී ගෙන ආ බැවි පැහැදිලිය. මෙරටට පැමිණී ප්‍රථම සුරෝපා ජාතිකයන් විසින් ව්‍යවමනාවන් ම කාෂි කර්මාන්තය විනාශ කිරීමට කටසුතු යොදන ලදී. එබැවින් මේ අවධිය මෙරට පැරණි කාෂිකර්මාන්තය වැනසි යාමේ ආරම්භක අවස්ථාව පෙන්වන සන්ධියේදානයකි. මෙහිලා ඉහත සිමාව එනම් සුරෝපා ජාතින්ගේ පැමිණීම තෙක් මෙරට කාෂිකර්මාන්තය ගැන සලකා බැවෙයි.

වෙනත් උගෙනුත් විසින් ද මේ විෂය යටතේ කාති රචනා කර ඇති අතර මෙහිදී තන් කාතිවල අඩංගු දැමු අනිරේක යමක් ප්‍රකාශ කිරීමට උත්සාහ කෙරේ.

මෙම අධ්‍යයනයේ දී කාෂිකර්මය යන්නේ තිරුක්කාර්ථය ම නොව ව්‍යවහාර අර්ථය පදනම් කර ගෙන වී ගොවිතැනු ප්‍රධාන වශයෙනුත් යෙසු වගා පිළිබඳව සාමාන්‍ය වශයෙනුත් සලකා බැවෙල්. තන්කාලීන සාහිත්‍ය කාති (වෘෂ කථා, ආගමික, එළිභාසික හා වෛද්‍ය ගුන්ප) හැරුණුවීට සමකාලීන අභිලේඛන මේ කාර්යයෙහි දී ප්‍රාථමික මූලාශ්‍ය ලෙස පටිඵිනයට ලක්වීණි. ඒ හැරුණුවීට විෂයට අදාළු තතු ඇතුළත් මැන අවධියේ රවිත කාති හා ලිපිලේඛන ද්විතියික මූලාශ්‍ය විය. මෙහි තිෂ්‍ය ක්ෂේත්‍රය සුරෝපා ජාතින්ගේ ආගමනය තෙක් පැරණි කාෂිකර්මාන්තය ගැන යොවුම ව්‍යවද ඇතුළුම තතු පැහැදිලි කර ගැනීමට අවශ්‍ය මූල්‍ය තැන්තිදී ජන කට් හා ගායනා ඇසුරු කිරීමට පෙළකිණි.

කාලාන්තරයක් තියෙයේ පැරණි ලාංකිකයා අන්හදා බැඳීම් කරමින් පුදුණ කළ වාටි කර්මාන්තය පිළිබඳ අසමසම තිප්පතනාව හා විශේෂයෙන් වී ගොවිතැනු ආක්ෂිතව ලො තිබු දැනුම සුඩා පමණකින් තමුත් යොයා බැඳීම ද මෙහිදී අපේක්ෂා කෙරේ. ලාංකික ගොවියා මේ දැනුම සම්හාරය පාරම්පරිකව ලො ගත් වග අඩය ආර්යසිංහ “එයද මාදුරුමය” කාතියේ දක්වයි (13). මෙපටිදී අප මුත්‍රන් මින්තන් අතින් කෙටි අසුළු ජල කළමනාකරණ පද්ධතිය (ජාලය) දෙස බලන කළ මුත්‍රන් උපාධි නොන් මානකවරුන්, තලමිනිකරුවන්, මට්ටමිකරුවන් මෙන් ම වාට්මාර්ග ඉංජිනේරුවන් ලෙස සාදුව ම අගය කළ හැකිය.

පැරණි ලාංකිකයා සෙසු හැම කාර්යයන් මෙන් ම කෘෂිකර්මය හා සම්බන්ධ හැම කාර්යයක්ම කළේ නිවැරදිව ගාස්තානුකුලට මැන ගැන බලා ලබා ගත් සුබ වේලාවන්ට අනුව ය. මෙයේ අද මෙන් තොව නිසි වේලාවට වැඩ ඇරූණීම හා අවසානය තෙක් අබෝධව කර ගෙන යාම නිසා ම මලුන්ගේ සෙසු හැම කාර්යයක් මෙන් ම ගොවිතැනට අදාළ කටයුතු ද සහළ වූ බව කිව හැකිය.

එද්වස ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූ වී ගොවිතැන ඇතුළු කෘෂි කර්මාන්තය ගසට පොන්න මෙන් වැඩියාගේ ජන ජීවිතය හා තදින් බැඳී පැවතින. ඒ සේතුව නිසාම පැරණි දුගයේ මෙරට කෘෂි කර්මාන්තය සමඟදීයට පත් වී යයි කිව හැකිය.

මෙහිලා ආරම්භයේ සිට අවසානය දක්වාම විවක්ෂණයිලිව මහත් සෙනෙහසින් මා මෙහෙවා දු අස්මදාවාර්ය මහාවාර්ය තිස්ස කාරියවසම් සුරින් හට ප්‍රථමයෙන් ම සේතුවන්න වෙමි.

දෙවනුව උපදේශකවරුන් වගයෙන් විවිධ උපදෙස් දුන් මහාවාර්යවරුන් වන පූජ්‍ය ගතාත් ධම්මපාල හිමි ඒ. ඩී. සුරවිර, විමල් බලගල්ලේ හා තැයිගිය විමල විශේෂුටිය යන වියතුන්ට සේතුවිය හිමි ය. තෙවනුව සම්මන්ත්‍රණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේදී නිල තොලත් උපදේශකයුමෙකු වගයෙන් පෙනී සිටිමින් මා හට උපදෙස් දුන් මහාවාර්ය විමල් විශේරත්න හට තොවක් තුතිය හිමිය.

අවසන් අදියටේදී මෙහි උපදේශක වගයෙන් කටයුතු කරමින් මෙය විධිමත් ලෙස සමාජ්‍ය කොට ඉදිරිපත් කිරීමට හැකි වන සේ නිවැරදි උපදෙස් දෙමින් මහත් කාර්යභාරයක් කැපවීමන් කළ මහාවාර්ය විනි විතාරණ සුරින්හට මාගේ හාදයාංගම සේතුවිය මූසු වූ තුතිමල් මිටක් පුද කරමි.

අධ්‍යයනාංශ ප්‍රධාන මහාවාර්ය රත්න විශේතාංශ ගෙන් මට ලද සහාය හා උපදෙස් අම්ලය. එතුමාට ද ඉත සිතින් තුති පුදම්. ඉතිහාස හා පුරා විද්‍යා අධ්‍යයනාංශයේ මහාවාර්ය එස්. ඩී. හෙට්ටිඥාරච්චි, මහාවාර්ය සී එල් අවෛවර්ධන, මහාවාර්ය මාලනී ඇදගම සහ කටිකාර්ය කේ. එම්. ඇලෙක්සන්ඩර් මහතා යන අයගෙන් ලද සහායට ද මා සේතුවන්න වෙමි.

සිංහල හා ජන සංඛ්‍යාවෙන් අධ්‍යක්ෂණයේ කුසුමන්තා ලංකාමූල්ල , රත්තයිටි අරංගල සහ හාමා හා සංස්කෘතික අධ්‍යක්ෂණයේ සමත් රණසිංහ, හුගේල විද්‍යා අධ්‍යක්ෂණයේ සුමත් හිමි සහ ජයත් යන ක්‍රීඛාචාර්යවරුන් /ක්‍රීඛාචාර්යවරියන් හට ද මාගේ අවසාදර ස්තූතිය හිමි වෙයි. ප්‍රස්ථානයේ නිශ්චිත ගාස්තුපිය කාර්යාලයේ කමත්, පාලි හා බොඳ්ද අධ්‍යක්ෂණයේ ආනුර මෙන් ම සිංහල අධ්‍යක්ෂණයේ විමර්ශන ද යන හිතවතුන් හිතවතියන් මා හට දැන් විවිධ සායන් වෙනුවෙන් ස්තූතිවත්ත වෙමි.

මෙහි අග පළවන ගොවීතැනට අදාළ උපකරණවල ජායාරූප ලබා ගැනීමෙදි කාරුණික ආනුගුහය ලබාදුන් හිටපු කොතුකාගාර අධ්‍යක්ෂිකා තෙලුමා ගුණවර්ධන මහත්මියට ද කෘතඡ්‍යතාව හිමි වෙයි. මා හට එහිදී විවිධාකාර සභාය ලබාදුන් මා මිනු තැයිගිය මෙශ්න්ද යොයුරා ද පින්දීමෙන් සිහිපත් කරමි.

අධිතුර ඇතුළු ගොවීත්ත ගායනා ලබාදීමෙහිලා කාරුණික වූ සි ද.එස්. කුලතිලක මහතාට ද ස්තූතිය හිමිවේ. එසේම ප්‍රජාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආචාර්ය විජේපාල, සිංහල ගබඳකෝෂයේ රාජකීය පෘත්‍රයින ආචාර්ය දුඩු. තො. ඩී. එ. එච්.එච්. ගොවීත්ත යෝං දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තොමෝ සිප්පාල යන තිබාරිත්තෙන් ද ලද සහයට ස්තූතිය හිමි වෙයි.

මෙ පිළිබඳව නිති මා විමසා දිරිමත් කරමින් මා හැඳු වැඩු දායාබර මව කුමියට දිගායිටි පත්ති.

අවයන් වගයෙන් මා මිට මූලින්ම යොමු කරවීමේ පැයසුම හිමිවතුවේ දායාබර බිජේ සරය්පිතිවය. තම දහසුත් ප්‍රශ්න දහසුක් ප්‍රශ්න යේ සලකා ඒවා අවම ව මාවෙත යොමු කරමින් තම ගක්ති පමණින් මිට අවශ්‍ය යම් යම් සභාය සුරතල් බසින් දෙපසින් සිට ලබාදුන් ප්‍රති සුද්ධවතාත් හා දියණීය ඇයල ද දාරක ස්නේහයෙන් සිහිපත් කරමි.

සංකීත නිරුපණ

ඩු. - අනුරාධපුර සුගය : ලියනගමගේ අමරදාස සහ ගුණවර්ධන ආර්.	1965
අව. - අමාවතුර : රේඛි ද සිලුවා	1922
ගොගේර. - ගොටි ගෙදර ජනකරී : සිරිපාල තෝමන්, ලේක් ගැටුස් මූල්‍යාලය	1984
ගොජ. - ගොටි ජනතාව : ගොටි කටයුතු පුහුණු කිරීමේ ආයතනය	දෙසැ: 1981
රකඳ. - ජනකරී දාය : ධර්මබන්දු වි.එස්.ගුණයේන, කොළඹ	1956
සුවං. - සුවච්චය : ශ්‍රී බම්මනුජිදාන, ලංකාභිනව රිජුල්, බොරුලුල	
දය. - දාම් සරණ : ක්‍රි. ඇණවිමල, ගුණයේන, කොළඹ	1965
දිවං. - දිපච්චය : ක්‍රි. ඇණවිමල, ගුණයේන, කොළඹ	
ධාගැ. - ධම්පියා අවුවා ගැටපුය : ගෙවිච්චාරචිරි, ලංකා රියල්ටිද්‍යාලිය මූල්‍යාලය	1974
පපරා. - පන්සිය පනස් ජාතක පොත : වේරොගොඩ අමරමෙහු ස් ලංකා ප්‍රකාශක සමාගම	1961
පපේ. - පරමත්ත පේක්කා : එ. වි.එස්. මූල්‍යය	
පැයි. - පැරණිම්බා සරිත : කේ.ඩී.පි. රිකුමසිංහ, ගුණයේන, කොළඹ	1954
පැලැඩී. - පැරණි ලක්දීට අත්තානි රිඛි : තිස්ස කුමාර එ., රිද්‍යාලංකාර මූල්‍යය	1990
පුව. - පුජාවලිය : වලානේ බම්මානන්ද, ජනාලංකාර යන්ත්‍රාලය	1926
පොජ. - පොලොන්නරු ජනකරී : වලිපුන්දර ඩබ්ලුම්.ආර. සංස්කෘතික දෙපාර්තමේන්තුව	1973
මිකලංස. - මධ්‍යකාලීන ලංකා සමාජය : ආරධ්‍යාල ඇම්.ඩී. ලංකාජ්‍යාලුවේ මූල්‍යාලයේ ( පෙළුම් මූල්‍යය )	1962
ම්වං. - මිගාච්චය : එ.ඩී. බුද්ධදේශීත - ගුණයේන, කොළඹ	1959
මාකයේ. - සිංගල මාලකරී සංග්‍රහය : සෝමානන්ද තෙරිපැලැ	1986
මාලුගො. - මාවි උපැලැත්තිය සහිත ගොටිකම් මලදුම	
ඡුව. - ඡුවදෙවිදා රිවරණය : කුමාරතුංග මූලින්දාස, රත්තාකර පොත වෙළඳ සැල	2503
රවා. - රසවාහිනී : ක්‍රි. ඇණවිමල, ගුණයේන, කොළඹ	1961
රාජත්. - රාජරත්තාකරය : තිස්රා, ලංකාභිනව රිජුල් මූල්‍යාලය	1929
රාව. - රාජාච්චය : ගුණයේකර, රජයේ මූල්‍යාලය	1936
ලංර. - ලංකා ජනතාව : රිපෝස්කර එන්. ගුණයේන, කොළඹ	1992

විලංඡ. - ලංකා රියෙකු ප්‍රභාශකයේ ලංකා ඉතිහාසය :	විද්‍යාලංකාර , සිංහල පරීච්චනය	1964
මූල්‍යකමං. - ශ්‍රී ලංකාවේ කාමි ඉතිහාසය : සිරිවර අධි., ගොඩගේ , කොළඹ 10		
සල්. - සඳුධර්මරත්නාවලී : යරණතිෂ්‍ය සහ ගුද්ධාතිස්ස , පානදුර යන්තාලය		1928
සව. - සයදාවත : අනුරුධුලේල් ධම්මපාල , සෝර ශ්‍රී යන්ත්‍රාලය		1925
සරත්. - සඳුධර්මරත්නාකරය : ක.පුරුණසාර දේවානන්ද		
සලු. - සඳුධර්මාලංකාරය : කි. සෝමාලෝක		1929
සට්. - සම්මෙශ රිනෝදතී : යහිරල පුද්ගලිකත්ද		1982
සාහුලං. - සාහිත්‍යයෙන් ගැනෙළය : ලංකාව : විතාරණ . වි		1974
සාචප. - සාහස්‍රවත්පුරුෂපකරණය : බුද්ධදින්ත අනුල ප්‍රිජ්‍යාලය , මරදාන		
සිංහො. - සිංහල ගොවිතැනී : ටිමලකිරීති මැල් , මානර වෙළෙන්දේ මානර		2495
සිංරිඛ. - සිංහල රියෙකේෂ උදෑනී : උධරට සංස්කෘතික දෙපාර්තමේන්තුව		
සිංරස. - සිංහල ජනසම්මත කාව්‍ය : රාජකීය ණායියාතික සම්බන්ධ ලංකා ගාබාව ද සිල්වා ආතර් සහ මලුලයේකර ජී , කොළඹ		1935
සිවප. - සිංහල වත්පුරුෂපකරණය : බුද්ධදින්ත		

## පටුන

හැඳින්වීම .....	i
යංකේත නිරුපණ .....	iv
පටුන .....	vi
1 පරිවිශේදය	
පුරාණ ශ්‍රී ලංකාවේ කාමි කටයුතු වල ව්‍යාප්තිය .....	1
2 පරිවිශේදය	
ධූමා හා අන් බෝග වර්ග .....	17
3 පරිවිශේදය	
සන්ව පාලනය .....	27
4 පරිවිශේදය	
ජන ජිවිතය හා බුදුණු ගොවිනැත .....	34
5 පරිවිශේදය	
ගොවිනැත ආක්‍රිත ඇදහිලි හා විශ්වාස .....	41

## රිපගුන්ථය

ගොවිනැත ආක්‍රිත ඇදහිලි හා විශ්වාස - අනිරේක තොරතුරු .....	55
ගොවිනැත ආක්‍රිත රිපමා හා ආර්තෝපදේශ .....	70
ගොවිනැත ආක්‍රිත රිපකරණ හා මෙවලම .....	85
ගොවිනැත ආක්‍රිත කිරුම් මිනුම .....	93
ඩි වර්ග .....	98
ඩි වලට තම් ලැබේ ඇති ආකාරය .....	105
ගොයම පිදුරු ඩි දහයියා සහළ සහ බන .....	106
අඩහැර ඇතුළ උ ආක්‍රිත ගායනා .....	108
කමන් කවී .....	115
කමන් වාරතුයන් .....	117
පුරාණ පුර වැඩුමක් .....	118
කෙනෙෂ රිපන (ජනකවි) .....	119
ගොවී බය කමන් ගාහාව .....	137
සමාලෝචනය .....	143
ගුන්ථ නාමාවලිය .....	I
ජායාරුප ඩිනියම් සටහන් ආදිය .....	IX

## පළමු වන පරිව්‍යේදය

### පුරාණ හී ලංකාවේ කාම් කටයුතුවල ව්‍යාප්තිය

කාම් යන පදය පොලෝව සැටිමේ හෙවත් කර්මණය කිටිමේ අරුත් ඇති “කාම්” ධාතුවෙන් සැදී ඇත්තකි. (Monier Williams – 306). ඒ හා සම්බන්ධ කර්මය කාම්කර්මයයි, හෙවත් ගොවිතැනයි.

කාම්කර්මය මත්‍යාචාරයේ එක්තරා සංවර්ධන අවස්ථාවකි.

ක්ලි. 5, 6 සියවස්වල ඉන්දියාවේ උතුරු පුද්ගලින් කාම්කර්මය ජීවනෝපාය කරගත් ආර්ය ජන කොටස් වරින් වර මෙරට සංකුමණය වී ඇත. මොවුන් ග., හෝ ආග්‍රිත ව ජනපද පිහිටුවා ගත් බව සඳහන් ය. (දිව. 9, 34-36 සහ 10. 7, 43-45 එම 9, 9 - 11 රාජ, 15) මේ මූල් ආර්ය වාසස්ථාන මූ කළේ කදම්බ තදී අසබඩ අනුරාධ ග්‍රාමය, කන්දරා ඔය අසල උපතිස්ස ග්‍රාමය, කලාමයේ මූවදාර අසල උරුවෙලය, මහවැලි ගග අසබඩ විෂේෂ නගරය, ගල්මය අසල දිසායුගම හෙවත් දිසාවාපිය සහ කිටදී ඔය අසල මහා ගාමය ආදියයි. මේ පිළිස් ග.ගා, ඔය ආග්‍රිතව වාසස්ථාන තනා ගැහීමෙන් අනාවරණය වනුයේ මොවුන් සංවාරක වාත්තියකින් තොයුයුතු කාම්කර්මය ජීවනෝපාය මාර්ගය කරගත් කොට්ඨාසයන් බවයි. මෙකි ජනයා වී ගොවිත්ත් තැරුණු විට ජල සම්පාදන කුමත් පිළිබඳ අවබෝධයක් දැරු ඇය බව පැවතෙයි. (විලංඩු. 213). කවරාකාරයේ ජල සම්පාදන කුම දැයි පැහැදිලි තැත. වැව් නිර්මාණය පිළිබඳ සංකල්පය උතුරු ඉන්දියානු ආහාරයෙන් ඇති තොවුවක් බව පැවතෙයි. (විතාරණ.80). මේ අනුව පළමු ප්‍රකාශයේ සඳහන් පරිදී මෙහි සැපැත් ආර්යයන් සතුව පැවතියේ වැව් තොපැවතුණ සිය මාතා ගුම්පෝ පැවති වෙනත් ජල සම්පාදන කුම පිළිබඳ දැනුමක් විය සිටී.

කාම්කාර්මිකයන් වූ ඉන්දු-ආර්යයන් ග., හෝ ආග්‍රිතව පිහිටුවාගත් තත් ජනපද දිවයීනේ කාම් කටයුතු ව්‍යාප්තියේ ආදි අවස්ථාව ලෙස දැක්වීය තැක.

මෙරට මූල් පදිංචිකරුවන් තමන්ට මුවමනා ධාන් සපයා ගත්තේ හේන් ගොවිතැනින් බැව් ඇතුම් ඉතිහාසඥයන්ගේ අදහසයි. (විලංඩු. 210-211). සමහරවිට

මොඩුන් වැසි දියෙන් හා ස්වාහාවක ගං, හෝ, විල්වල ජලයෙන් කුතුරු වගාචට තුරුවීමට ප්‍රථම හේත් වගාචටන් යුපෙන්නට ඇත. දැනට සොයා ගෙන ඇති පූරා විද්‍යාත්මක සාධක අනුව ශ්‍රී ලංකාවේ කාම් කටයුතුවල ආරම්භය ප්‍රාග්-පෙනිහාසික යුගය දක්වා විහිදේ. මැතකදී දොරවක ලෙනින් සොයා ගත් ධාන් වර්ගය කුරක්කන් ලෙස හඳුනාගෙන තිබේ (විජයපාල. 429, 436, 458). මේ අනුව හේත් වගාච අනාදීමන් කාලයක සිට පැවතුණ කාම් කර්මයකි. වැසි දිය හා ස්වාහාවක ජලයෙන් මඩ වී වගා කිරීම ඇරඹුණේ පසු අවධියෙකු වෙල් වී වර්ග ද සොයා ගැනීමෙන් පසුව වන.

විජයගමනය සිදුවන අවධියේ මෙහි විසුවේ කාම් කටයුතු පිළිබඳ දැනුම සහිත ගිණුම මිනිස් කොට්ඨාසයක් බව තන් පිරිසට මූලින් ම ඇස ගැසුණු කපු කටීමින් සිටියක් කුමරිය හා සම්බන්ධ පුවත අනුව පැහැදිලි ය (මව. 7, 11-12 සහ රාව. 13).

ආර්යාගමනයන්ට පූර්ව අවධියේ මෙහි විසු නාගයන් යම් ආකාරයක කාම් කටයුතුවල යෙදෙන්ට ඇති බව සිතිය හැකි යයි ද පැවසේ (විතාරණ 79).

විජය හා පිරිසට කුවේශීය මුණ ගැසුණේ ද ජලාශයක් අසල (කපු කටීමින්) සිටියදී ය. පණ්ඩිකාගය සහ මහුයෙන් යන රජවරු විසින් යක් ජනයන් තොයෙක් අවස්ථාවල වැඩි හා සම්බන්ධ කාර්යවල යොදවා ඇත (මව. 10-84 පූව 34-684 සහ රාව. 36).<sup>1</sup> මේ අනුව කුවේශී කුමරිය කපු කටීමින් සිටි ස්ථානයේ තිබූ ජලාශය වැවක් වීමට ද බැඳී නැත. එද්වය සාමාන්‍ය තත්ත්වයෙන් සූඟ පරිමාණයෙන් හෝ වී වගාචක් තොනිබේනී තම් දෙවතුව රජ මූ පත්‍රියක්දේවි රජහා කිරී සිය ගණන්වල පැමුණු ප්‍රදානය කරන්ට තරම කාම් කටයුතුවල ව්‍යාප්තියක් ඇතිවේදැයි සැකයෙකි (මව. 10-29 සිට 31).

ඉන්දි ආර්ය සංකුමණවල සිට ම මෙරට කාම් කටයුතු ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූයේ වයස තැගෙනහිර (සහ රේසාණ) සහ ගිණීකොන දිග කළාපයේ හෙවත් අභ්‍යන්තර තැනීගැලාවේ යි. වී ගොවිතැනට මෙහි දේශගුණය සහ දියුලු පස යෝගා බව පැරණි ගොවියා අවබෝධ කර ගත්තේ ය. විගාල කෙත් යායවල් තැනිය හැකි පැතිරුණු තැනීගැලා තවත් වාසියක් වී.

1 රාජාවලියේ සඳහන් වනුයේ මහයෙන් රජු යකුන් අතින් වැඩගත් බවය. රාජරත්නාකරය ද ඒ වග ප්‍රවසයි (23).

ඒහොත් වාර්ෂික වර්ෂාපනය මිටි 2000 ට අඩු බැවින් වර්ෂාපනන රජයනිය දූර්වල මෙක් වියලි දේශයට එම වැසි ලැබෙනෙයේ ද රෘයාන දිග මෝසමේ ඔක්තෝබර් සිට ජනවාරි අග දක්වා වන අතර මැයි සිට සැප්තෝම්බර් දක්වා දැඩි තියං සමයෙකි. සරු පසින් දූත මෙක් බිම්වල වී වගාවට ජල හිගය විසල් අහියෝගයක් වූවද එය ආහිර්වාදයක් කර ගෙන කාමි කටයුතු ව්‍යාප්ත කිමිමට පැරණි ගොවියෝ සමන් වූහ. වී නිෂ්පාදනයට අවශ්‍ය වනුයේ වර්ෂය පුරා වැස්ස හෝ ජල සැපයීමක් නොවේ. ඇවැසි වූ විට කෙන්වලට යවා සැහුණු විට පිට කළ හැකි පාලිත ජල සම්පාදන කුමාරයි. සුර්ය තාපය ද ගොයමට හිතකර වේ. ජල හිගය පැරණි ගොවි ශිල්පියා විසදා ගත්තේ අදාළ කළාපයේ භු විෂමතාව උපයෝගී කර ගතිමිනි. මධ්‍යම කදුකරයෙන් ඇරඹි ගංගා හා ඔයවල් සිව දිගින් මුහුදට ගළා ගිය ආකාරය මෙන්ම එයින් ම පාන් ගෙන වයඹ සහ රෘයාන දෙසට විහිදෙන තුළ දෙපෙලෙහි පිහිටිම ද කාත්‍රිම වාටිමාර්ග තැනීමේ දී ඒ වාටි ශිල්පියාට මහත් සේ උපකාටී වී. වැවි බැඳීම් ආදියෙහි දී තවත් ආධාර වූ රැලි බිම හා ගේෂ කදු වැට් ද භු විෂමතා අතර කුපී පෙණීන. වයක, උතුර, ශිනිකාන වෙරළ දෙසට විහිදෙන පත්‍ර පහත් මෙන් ම බන්ධ වී ගිය කදු වැට්වලින් වෙන් වූ නොගැඹුරු පුත්‍රී මිටියාවත් රැලි බිම ලක්ෂණයෙන් දූත වී. තරමක් ගැඹුරු මිටියාවතින් හෙවි මධ්‍ය කදුකරයට ආයන්ත පෙදෙයේ තිමින පත්‍ර වූ බැවින් කාත්‍රිම වාටි මාර්ග මගින් වී නිෂ්පාදනය කළ හැකි බිම සිමා සහිතවීමේ හේතුවෙනි, මිට් 300 (අඩි 1000) සම්බුද්ධ රේඛාවට ආයන්තව වැවි ඇ වාටි මාර්ග එතරම් හමු නොවනුයේ.

දිවයින් ගං හෝ ආක්‍රිතව පදිංචි වූ ඉන්දු- ආර්යයන් මූල් අදියතේ දී තම ගොවිතැන් කටයුතු සඳහා ගංගා, විල් හා වැසි ජලය උපයෝගී කර ගෙන ඇත. මේ ජල සැපයුම; වාර්ෂික තියග කළට තියමින වැසි නොලැබීම වැනි අවස්ථාවල දී සිමා සහිත වූ බැවින් ඉන් වගා කර ලැබෙන බාන්‍ය ප්‍රමාණය කළ යන්ම වර්ධනය වෙමින් ආ ජනතාවගේ පරිහෝජනයට නොයැහිණි. වැස්ස ගැන බලාපොරොත්තු නොතබා වර්ෂය පුරා (කන්න දෙකේ ම) වගා කිමිමට ජලය රැස් කර තබා ගත හැකි කුමාරය අවශ්‍යතාව එදාວය ගොවි ශිල්පියාට හොඳින් දැනීන.

කල් අල්ලන වියලි සාතුවේ දී බිමට මෙන්ම කුණුරුවලට මූදා හැඳීම පිණීස ජලය එක්රස් කර තබා ගැනීමේ තාක්ෂණික කුමාරයක් සොයා බැඳීමට ගන් උන්සාහයේ ප්‍රතිඵලයකි, අනුරාධපුර සමයේ මූල් අවධියේ නිර්මාණය වූ කඩා ගම වැවි<sup>211)</sup> (වි.ල.ං.ඉ 211).

තැනිගල පුද්ගල ස්වාභාවික දිය කදුරු විල් ආදී කුඩා ජොග එකිනෙකට සම්බන්ධ කර කුඩා ගම් වැළි තනා ගැනීම කෘෂි කටයුතු ව්‍යාප්තියේ ප්‍රථම ජයග්‍රහණයයි.<sup>2</sup>

ප්‍රථම වැව අනුරාධ කුමරු විසින් මල්වතු මය අසබඩ (අනුරාධ ග්‍රාමයේ දකුණු දිග) කරවන්ට යෙදිණි. පුද්ගල බනින් සරු කොට වැශියන්ගේ හිත සුව සලසා අතතුරුව වාස හවනය පිහිටුවා ගන්ට ඇතුයි 'පළමුව වැව කරවා දෙවනුව මාලිගය ගොඩ තැබී යයි' යන මහාවංස යටහන අනුව සිතෙයි (9, 11). මෙහි ද සූජ්‍ය හෝ කෘෂි කටයුතු ව්‍යාප්තියක් සිදු වුවා වන ක්‍රි.පූ. 3 ක්.ව. 1 සියවස්වලට අයන් ඇතුම් බාහ්‍ය ලිපිවල එදවස සමාජයේ විවිධ තරාතිරම්වලට අයන් පුද්ගලයන් සතුව තිබු ගම් වැවේ පිළිබඳ තතු හමුවෙයි. එනම් තෝනිගල, අවිකන, ගනේකන්ද. විහාර සැස්සේරුව, ඒරියුව, තමෙනුගල (Paranavitana pp 82, 92, 97, 98, 99, 100) සහ කරදහෙල තෝරවමසිලුව විහාරය, සැස්සේරුව (අමරවංස හිමි කො. 78, 86, 81.පි) ආදියයි. තන් අවධිවල රාජ්‍ය තොවන පුද්ගලයින් විසින් තම අවශ්‍යතා සහ ගාසතික අවශ්‍යතා සඳහා (කෘෂි කටයුතු ප්‍රධාන කොට) කුඩා වැවේ කරවා හෝ තනවා ගන් වග මින් හෙළු වෙයි.

ලංකා ඉතිහාසයේ මූලින්ම වැවේ කරවු රාජ්‍ය පාලකයා වන පඩුකාභය විසින් වැවේ තුනක් ම සැදුවුයේ 'ප්‍රධාන වගයෙන් කෘෂිකාර්මික කටයුතු පුව්ල් කිරීම සහ නාගරික ජල අවශ්‍යතා සපුරාලීමට බව තියුණුය'<sup>3</sup> (මව. 10, 38 සහ පුව 33-666).

2. (අ ) වැවේ (ජොග) ඇතුළු වාරිමාර්ග නිර්මාණය කිරීමේ මූල් දැනුම ලැබීම අතින් ලාංකිකයා විජය රජ්‍යට පසු මෙරට රජ වූ අනුපාජ්‍යතික හින්දුරජවරුන්ට ගය ගැනී බැවි ග්‍රීමන් එමර්යන් වෙනත්ව ගෝ අදහසයි. (Ceylon – P. 430)

(ආ) ඒ අතර ඉන්දු-ආර්යයන් ලංකාවට පැමිණෙන විට වැවේ ගැනීම ඇතුළු වාරිමාර්ග නිර්මාණය පිළිබඳ කිසියම් දැනුමක් ද රැගෙන පැමිණි බැවි හෙන්ට පාකර් මහතා යදහන් කරයි (Ancient Ceylon P 348).

(ඇ) Vapi } A well, any large long or circular reservoir of water ( p 501 '- Students' Sanskrit English Dictionary).

සකු' වපි' හා පාලි' වාපි' ඇසුටින් සිංහලයට 'වැව' ඇති වුවද පොලුව මට්ටමින් උඩ සුවිශේෂ වැවේ ගැනීමේ කුමය මෙරටෙම ඇති වුවකි.

3. බස්‍ය වැව පමණක් කරවී යයි රාජ්‍යවලිය (16) සහ රාජ්‍යත්නාකරය (5) පවසයි.

මෙතැන් සිට දිගටම හමුවනුයේ බොහෝ රාජ්‍ය නායකයන් විසින් ප්‍රධාන වශයෙන් කාමි කටයුතු ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතා වාරි කර්මාන්ත කුරුවීම පිළිබඳ තතුයි. මේ සම්බන්ධව අදහස් දක්වන ඇම වී ආරියපාල පූරීභු මෙයේ ප්‍රවෘත්‍යා මෙයෙන් “..... ගොවිතැන ප්‍රධාන වශයෙන් ම අප රජවරුන්ගේ අගනුවරවල් පිහිටි වියල් ප්‍රදේශයන්ට සිමා මුයෙන් කුණුරුවලට ජලය සැපයුම ගොවියාට කළ තොහැකි බරපතල කාර්යයක් විය. එබැවින් අවශ්‍ය ජලය සැපයීම මහ ආණුඩුවේ වගකීමක් බවට පෙරදුණ” (320). කුඩාම වැව තතා ගත් දා සිට ම සාමාන්‍යයන් ක්‍රි. පූ. 2 පමණ වනතුරු සාමාන්‍ය ප්‍රදේශයන් විසින් ද කෙත් කම කිරීම පිණිස කුඩා වැව (ප්‍රවුල් වැව) තතා ගත්ට යෙදීනි. ලහියවසහ සාදා ගත්තේ ද එබදු වැවකි (මව. 23, 92-94 සහ උච්ච. 118). මහ විසින් තවත් කිහිප දෙනෙකු හවුල් කරගෙන මේ ප්‍රවුල් වැව බඳවා ගත්තා ලද බව සඳහන් ය.

පැරණි ශ්‍රී ලංකාවේ කාමි කටයුතු සහමුලින් ම පාහේ වාරි කර්මාන්ත මත ම රඳා පැවති බැවින් තත් ව්‍යාපාර පිළිබඳ ව සොයා බැලීමෙන් එදාචස ගොවි කටයුතුවල ව්‍යාප්තිය මැත ගත හැකියි.

### කාමි කටයුතු රෝහණයට ව්‍යාප්තිවීම

මූලින් සාක්ෂ කුමරුවන් අතින් රෝහණයේ ගැ, හෝ අසබඩ ජනාචාර ඉදිවිණ. (මව. 9, 10-11) කාමි කටයුතු රාජ්‍ය මට්ටමින් රෝහණයට ව්‍යාප්තිවීමේ සන්ධිස්ථානය දේවානම පියතිස්ස (ක්‍රි පූ. 250-210) කළ දැකිය හැකි. රජුගේ මෙහෙයවීමෙන් වැවක් කරවමින් සිටි මානා කුමරු හදිසියේ ම රෝහණයට පළා ගොස් රුණුගම වතු කුණුරු කරවා එහි ම රාජ්‍ය විවාරා ඇත (රාව. 17). දෙවන අවස්ථාවේ ගැමුණු කුමරු විසින් කාමි කටයුතු කිරීම පිණිස ම උපදෙස් දෙමින් සිය මල් තිස්ස කුමරු දිසා මතුලු යවතු බෙයි (මව. 24, 57-58 රඳා. 217 සං. 530-531 සහ උච්ච. 102). මින් තොනුවනුණු රජුගෙමේ දමිලයන් හා සටනට ප්‍රථම බාත්‍ය තොග රස් කර ගනු පිණිස බෙර පියවි කරනා වගා සංග්‍රාමයක් කරවමින් තෙමේ ද ක්ෂේපුයට බැස සියතින් ම කාමි කටයුතු කළුලු (සාච්. 102 රඳා. 217 සං. 530-531). උපවංස කරවා ප්‍රවෘත්‍යා ප්‍රටදී (123) ගැමුණු තිරිදු (ක්‍රි පූ. 161-137) මෙයේ කාමි කටයුතු ව්‍යාප්ත කරවුයේ පැරණි රෝහණයේ අගනුවර වූ මාගමයි. මේ අනුව ගිනිකොන දිග ගල්මය අසබඩ දිසාවැවූ ප්‍රදේශය මෙන් ම කිරීන්ද හෝ බඩ මහාගාමය හා අවට ප්‍රදේශවල ද ක්‍රි පූ. 2 වනවීට කාමි කටයුතු ව්‍යාප්ත වී තිබිණුයි කිය හැකියි. මින් අනතුරුව හමුවනුයේ ගැමුණු

රජුගේ වගා සංග්‍රාමය සනාථ කෙරෙන පූවගෙකි. එනම් වටියගාමීනි රජු ද්‍රව්‍ය බාහ්මණ තිස්ස සාගතය ඇති වන විට පිළිවෙළින් හික්දුන් දොලොස් දහස බැහින් වැඩි විසු සිතුල්පවි සහ තිස්ස විහාර ද්‍රව්‍යයේ තත් සංස සමුහයාට තෙවසරකට සැහෙන සේ ගුදම් පූරවා තුබූ බාන්ස නොග මීයන් කා විනාශ කළ වගයි (සවී. 314-316). කෙත් කම්මිවල නොයෙදණු පැවිදී පක්ෂය වෙනුවෙන් මෙනරම් බාන්ස නොහ ගෙය තිබිමෙන් රෝහණ දේශයේ කාමි කටයුතු කෙනෙක් සරු ලෙස පැතිරි තිබිනි දැයි සිතා ගත හැකියි. මේ සමාද්ධිය හෙළි කෙරෙන තවත් සුඩ සටහන් දෙකක් සිහළවත්දුප්පකරණයේ එයි (15, 105). එනම් පිළිවෙළින් මහාදත්ත හා මහවුල උපායක වත්දුවල සඳහන් රුහුණේ සහල් ගැල් හා බිත්තර වි ගැල් සම්බන්ධ නොරතුරු ය.

ඇත දකුණු දෙය අර්ථ ගුෂ්ක කලාපයේ කාමි කාර්මික කටයුතු සංවර්ධනය කිරීම උදෙසා ඉලනාග රජු (ක්. ව. 35-44) තිස්සමහාරාමයේ කිරීදී හෝ බච තිස්ස සහ දුරතිස් වැළි යුගලය කරවී (මව. 35-32). මූල් අවස්ථාවේ දී මේ වැළි දෙකට කිරීදී මයේ ජලය ලැබිණුයි සිතිය නොහැකි බැවි තිකොලොස් මහතා පවසයි (අසු. 272).

යළි රුහුණේ කාමි කටයුතු ව්‍යාප්තිය තකා වාටිකර්මාන්ත ව්‍යාපාරයක් ආරම්භ වූ වග පෙනෙනුයේ 11 උදුදුරජු (ක්. ව. 887-898) අවධියේ යි. මහු මහ තදිය (වලවේ ගග) ඇසුරින් වාටි කටයුතු කරවී (මව. 51-121)<sup>4</sup>. මේ වූ කළි ගග හරහා වැන්කුටියේ දී බැඳී තිබෙන අමුණ විය හැකියායි පැවයේ (ලංවිං. 343, අසු. 281). මෙතැන් සිට යැනපුම් 14 ක් දිග ඇලක් මස්සේ පාණ්ඩු කොළඹ වාටියට (පණ්ඩික්කුලම්) ජලය ගාලා යයි (විල. ඉ. 343). ඒ හැරුණු විට තිස්සමහාරාමයේ වැව්වලට ජලය ලබා ගැනීම පිළිස කිරීදී මය හරහා අමුණු බැඳී තුබූ වග ද පැවයේ. එසේම යාල පෙදෙසේ දැනට වල් ඩිහිව ඇති මධ්‍ය වැව අවවැනි සියවසට පෙර බැදුවුවක් ලෙස සඳහනි. පණ්ඩික්කුලම් හා මධ්‍ය වැවි හැරුණුවිට එහි ඩිහිව සෞඛ විසල් වැවි නම් මධ්‍ය දිස්ත්‍රික්කයේ මහකණ්ඩිය, රුගම්, උන්තිවිවහි, අම්පාලේ වැව, ඉරක්කාමම වැව, පහළ උන්වේ එතිමෝල වැව, හමිබන්ගාට ටිදියගම වැව හා බදිගිරි වැව ආදිය වෙයි (විල. ඉ. 345). රුහුණේ වාටිමාර්ග ගැන වංසකරාවල එතරම් නොරතුරු හමු නොවයි.

4. දීපවංසය පවසනුයේ තිස්සදුර නම් තබාගයක් කරවු වගයි (21-41).
  5. “..... වාටියෝ පී ව ගණනීනවා බානධා පෙනවා මහාතදි...” 121
- එයි මහාවංසකරු පවසන අසුරුයි.

මිට හේතුව බොහෝදාරට කාම් කටයුතු රජවරුන්ගේ අගනුවරවල් පිහිටි දේශෙවලට පමණක් එදා සීමාවීමයි. රෝහණයේ මද කළකට හෝ වගා සංචර්ධනයක් ඇති වූයේ ගැමුණු අවධියේ පාලන මධ්‍යස්ථානයක් ව පැවතුණු නිසාවෙති.

රජරට කාම් කටයුතුවල ව්‍යාප්තිය දෙස බලන කළ දේවානම්පියතිස්ස අවධිය ගැන ද සඳහන් කිරීම වටි. මිහිදු තිමියන්ගේ උපදෙස් මත තගරයේ සීමා බත්ධනය පිශීය රජු විසින් යොදා ගන්නා ලද්දේ රන් තගුල් බව සඳහනි. (දිව. 14,30-31 සහ මව. 15,191-192) රටේ කාම් කර්මාන්ත සංචර්ධනය පිශීය පුරුවන් තමුන් වාරි කර්මාන්ත කරවමින් (මව. 20-20) ගෙමේ සියතින් ම ගොවිතැන් කරන ලද රජනුමෙකු බව මින් හැගෙයි.

කුටකණ්ණ තිස්ස රජු (ත්‍රි පූ. 41-19) විසින් වැවි දෙකක් සහ ප්‍රථම වතාවට ඇලුක් ද කරවමින් රටේ කාම් කර්මාන්තය දියුණු කිරීමට දායක වී ඇත . (දිව. 14, 30-31 සහ මව. 34-33). මින්වල අහිලේබනයෙහි ද මේ ඇල ගැන සඳහන් ය (EZ 111-156) . ක්‍රි පූ. 1 සියවස තරම් ඇත අවධියේ මෙපරිදී වැව්වලට අමතරව ඇලුක් ද තත්ව කාම් කටයුතු ව්‍යාප්තිය උදෙසා ජල පහසුකම් සලසා ඇති වග පෙනෙයි.

දෙවත සියවසන් පස්වන සියවසන් අතර සමය මෙරට වාරි කර්මාන්ත සංචර්ධනයේ ප්‍රථම ස්වර්ණමය අවධිය වෙයි, මෙකි සංචර්ධනය ප්‍රධාන වගයෙන් වසහ, මහයෙන්, දායෙන් යන රජවරුන්ගේ වාරි ව්‍යාපාර නිසා ඇති විණ. ගම් වැව වෙනුවට මූල් වරට සැහපුම් දෙක තුනක පරිමිතියෙන් පුතු මධ්‍යම පරිමාණ වැව් බැඳීවීමේ ප්‍රමුඛයා ලෙස සැලකෙන්නේ වසහ තිරිදු ය , මොතු මෙනෙක් නොවූ විරු පරිමාණයේ විශාල වැව් රෙසක් කරවු බව සඳහන් ය (දිව. 22,7-9 සහ මව. 34,94-95, පූව. 34-682 සහ රාව. 33). මේ වාරි ව්‍යාපාර මගින් ප්‍රධාන වගයෙන් උතුරු මැද පළාත හා සාමාන්‍ය වගයෙන් ඒ අවට වියලි කළාපිය ප්‍රදේශෙවල කාම් කටයුතු ව්‍යාප්ත වන්ට ඇත . කාලයේ හැටියට විස්මිත තිර්මාණයක් වූ ඇලහැර ඇල සාදවා ඇත්තේ ඇලහැර දී අතන් ගග හරහා බැමිමක් බැඳීමෙනි. එසේ හරවා ගන් ජලය සැතපුම් 30 ක් පමණ උතුරු ගලා යන්ට සලස්වා ඇත්තේ විශේෂයෙන් උතුරු මැද පෙදෙස් කාම් කටයුතු ව්‍යාප්තිය පිශීය බවට සැක තැති. පසු කළ බිහිවන සුප්‍රසිද්ධ මින්නේරි ගොවී ජ්‍යෙනපද ව්‍යාපාරයට පදනම වූයේ වසහ රජු ඇරණු ඇලහැරයි.

ලංකා ඉතිහාසයේ මූල් වතාවට මහා පරිමාණ වැව් රාජියක් කරවම්න් මහයෙන් රජු (ක්‍රි ව 276-303) පුරාණ ලංකාවේ උතුරු මුදී, තැගෙනහිර සහ සාමාන්‍ය වගයෙන් වයස වියලි දේශවල කාම් කටයුතු ව්‍යාප්තියට වැඩිම පහසුකම් සැලසු ප්‍රධාන නියමුවා වි. (මව. 37, 47-50 පුව. 34- 683, 684 රාව. 36 රාර්ත්. 23), මහු වතාන් ජනාදරයට පත්වූයේ වැව් ඉතිහාසයේ ප්‍රථම විස්මින නිර්මාණය වූ අක්: 4670 පරිමාවකින් යුතු මින්නේරු වැව කරවීමෙනි. මහු විසින් කරවන ලද කුඩාවල්ල වැව ද සුවිස් වාටි කර්මාන්තයකි. ඇලුහැර, මින්නේරු, කුඩාවල්ල වනාපාර එකිනෙකට සම්බන්ධ කිරීම ද වාටිකර්මාන්ත ඉතිහාසයේ විශේෂ සිද්ධියකි. මහයෙන් රජුගේ මින්නේරුයට ජලය ලබා ගැනීම පිශීය ඇලුහැර ඇලුව පෙරට වැඩි ජලකදක් අවශ්‍ය වූ බැවින් ඇලු ඉහත්තාවේ බැමීමක් බැඳ ඇලු ද විශාල කරවීය. එසේ විශාල කිරීමෙන් පසු බැමීමේ සිට වැව දක්වා ඇමේ දිග සැ 25 1/2 වි. අනුරුධ කුඩාවල්ල ඔය මූල් කර තැනවූ කුඩාවල්ල වැව තවදුරටත් පෝෂණය කරනු පිශීය මින්නේරුයේ සිට කපන ලද සැ. 6 දිග ඇලුකින් අතිරේක ජල ප්‍රමාණයක් යැවිනු. මෙයේ වැව් එකිනෙකට සම්බන්ධ කිරීමේ ප්‍රමුඛයා වූයේ මහයෙන් රජුය. කන්දරා මෙයේ ජලය රඳවා තැනවූ මහකන්දරා වැවට අවශ්‍ය ජල ප්‍රමාණය නොලද බැවින් විය යුතු , මල්වතු මෙයේ සිට කැණවූ ඇලුකින් අතිරේක ජල ප්‍රමාණයක් ගළයන්ට සලස්වා ඇත්තේ. ර්සාණ දිග යා. ඔය ජලය හරවා ගැනීමෙන් තැන වූ තුරුලු වැව ද ඒ වියලි ප්‍රදේශවල කාම් කටයුතු ව්‍යාප්ත කිරීම පිශීය හෝතුවන්නට ඇත. මහයෙන්ගේ යයි සැලකෙන ප්‍රධානත්ත් ඇලු තැගෙනහිර පළාතේ කාම් කටයුතු ව්‍යාප්ත කිරීමට කරවන ලද්දක් බව සිගෙයි. මහවැලි ගගන් පාන් ගෙන ඇති මෙය දුමරක්ඛ ප්‍රධාන හෙවත් දිගුලාගලින් තැගෙනහිර දෙසට සැතපුම් 20 පෘතු දුරට ගළ ගිය බව සැලකේ. මෙයේ ගිනිකොන දෙස තැර සෙසු මූල් වියලි දේශය ම අස්වයැදිමට තරම් වාටිමාර්ග පහසුකම් සැලැස් වූ මහයෙන් රජු කිරී විසි දහස් ගණන්වල<sup>7</sup> කුණුරු කරවම්න් සාපුව ම කාම් කටයුතු ව්‍යාප්ත කර ඇති බව සඳහනි (පුව. 34-683, රාව. 36).

මහයෙන් රජුගේ ව්‍යායාමය සාර්ථක වූ බව මහුගේ පුත් සිටමේකවණ්ණ (ක්‍රි ව 303-331) කළ නිකුත් කර ඇති තොනිගල අහිලේවනයෙන් පෙනේ (EZ111, 177-178). රේ අනුව මූල් රටේ ම තොනිගලුන් වියලි කළාපයේ ඇතැම් ප්‍රදේශවල වන් වර්ෂයකට කන්න තැනක් වගා කර තිබේ.

=====